

අයවිය හා මුදල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය
යුද්ධ හමුදා මුලස්ථානය - උතුරු පර්පදය
අංක 31, නුවර පාර
දාශීල්ගම
කැපුන්නිය

බෙහෙරේ/වත්පිටිරේ/01 (137)

සියලුම ස්ථාන (ක්‍රිලංකානු/ක්‍රිලංගුන හැර)

2016 මැයි 13

පරිපාලන උපදෙස් - අනිවාර්ය ඉතිරිකිරීම් ගිණුම්

යොමුව :

අ. විපෙළු/ළපදෙස්/ප/01 (05) හා 2015.08.03 දිනයේ විපෙළු ලිපිය.

ඇ. විපෙළු/ළපදෙස්/ප/01 හා 2015.10.30 දිනයේ විපෙළු ලිපිය.

ඇ. යුද්ධ හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් 2016.04.11 දන 1430 පැයට පැවති ප්‍රධාන මාණ්ඩලක නිලධාරීන්ගේ රැස්වීම.

1. යුද්ධ හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති යොමුගත ප්‍රධාන මාණ්ඩලක නිලධාරීන්ගේ රැස්වීමේද රෙපිමේන්තු කිහිපයකට අදාළව අනිවාර්ය ඉතිරිකිරීම්/රෙපිමේන්තු යහායක ගිණුම් පිළිබඳ තීර්ක්ෂණය වී ඇති ගැටළු යාකච්ඡාවට හාජත්ත් විය. එම අරමුදල් අදාළ රෙපිමේන්තු/ඒකක නිලධාරීන්ගේ හා යොදුනිලයන්ගේ ඉතිරිකිරීමේ පුරුදුද වර්ධනය කිරීමේ අරමුණින් ආරම්භකරන ලද අරමුදල් බවත්, එහි ප්‍රතිලාභ උපරිමයෙන් යාමාපිකයන් වෙත ලබාදීම අත්‍යවශ්‍ය බවත්, යුද්ධ හමුදාධිපති විසින් එහිදී ඇවධාරණය කරන ලදී.

2. එ අනුව විධායක ජේනරල් ගාබාව වෙතින් මිට අදාළව නිකුත්කර ඇති යොමුව “ආ” දුරනු උපදෙස් ලිපියේ ඇතුළත් කරනු සහ යොමුගත යාකච්ඡාවේද, යුද්ධ හමුදාධිපති විසින් අවධාරණය කරන ලද කරනුද ඇතුළව අනිවාර්ය ඉතිරිකිරීම්/රෙපිමේන්තු යහායක ව්‍යවස්ථාවන්ට ඇතුළත් වියයුතු පහත යූහන් විශේෂී කරනු සියලුළු ඇතුළත් වන පරිදි නව යාමාපිකයන් විස්තර කළ යුතු බවට යුද්ධ හමුදාධිපති විසින් උපදෙස් ලබාදී ඇති.

3. ඇ. ඒකක අනිවාර්ය ඉතිරිකිරීම් ගිණුම් පවත්වාගෙන යන රෙපිමේන්තු/ඒකකයන්හි යාමාපිකයන්ගේ ඉතිරිකිරීමේ මුදල් යේෂයන් යූහා යුදා යහායක අරමුදාල වෙතින් යන රාජ්‍ය බැංකු වෙතින් ලබාදෙන වැඩිම පොලී ප්‍රතිශතයට යාපේක්ෂව ඉහළ පොලී අනුපාතයක් ලබාදීම.

ඇ. ඒකක අනිවාර්ය ඉතිරි කිරීම් ගිණුමේ මුදල් යේෂයන් හෝ එම ගිණුමේ මුදල් රාජ්‍ය මුලස ආයතනයන්හි තැන්පත්කර ලැබෙන සියලු පොලී මුදල් (දැනට උපය ඇති පොලියද ඇතුළව) කියිදු වෙනත් කටයුත්කා යූහා හාවතා නොකිරීම. (එදා : ගෙයිනැරුලි ඉදිකිරීම, ආදායම් මුදල් ඉපයිමේ වනාපාති, වෙනත් උත්සව)

ඇ. මෙම අරමුදාල වෙනුවෙන් රෙපිමේන්තු මධ්‍යස්ථානය ලෙස පත්කරන ගිණුම් කළමනාකරන ස්කීමුටුව යූහා ස්වාධීන යාමාපිකයනු ලෙස මුළු ස්කීමුමනාකරණ ගාබාව, යුහමු වෙතින් අධික්ෂණය යූහා හැඳු කරන ගත්ත නිලධාරීයනු පත්කිරීම.

ඇ. යැම අධි වසරකට වරක් (ම)ක 06 කට වරක්) අදාළ ගිණුම් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ මණ්ඩලය, යුහමු මගින් විගණනය කිරීම.

ඇ. අනිවාර්ය ඉතිරිකිරීම් යූහා මායිමකට යාමාපිකයන් දායකවන මුදල් ඔවුන්ගේ කැමරෙන ප්‍රකාශන යාමාපිකයන් මග වැවුපෙන් අය කරගැනීම.

උ. මෙම ගිණුමේ සාමාජිකයන් විසින් මාධිකව බැර කරන මුදල් ස්ථාවර තැන්පතු හෝ වෙනත් තැන්පතු වශයෙන් ආයෝජනයකර උපයන කියලු පොලු මුදල් (පහත 'එ' උපජේදයේ දක්වා ඇති අනුමත නඩත්තු ප්‍රතිගතය හැර) නැවත සාමාජිකයන් වෙතම ප්‍රතිලාභ වශයෙන් ලබාදීම.

උ. අදාළ ගිණුම් වෙතින් සාමාජිකයන් වෙත තුය පහසුකම් ලබාදෙන්නේ නම් එම තුය පහසුකම් සඳහා සාමාජිකයන් විසින් ගෙවන පොලුයේ (දැනට උපය ඇති පොලියද ඇතුළුව) කියලු ලඟා-යදා සාමාජිකයන් වෙත නැවත ප්‍රතිලාභ ලෙස ලබාදීම.

උ. වාර්ෂිකව සාමාජිකයන්ට හිමි අතිවාර්ය ඉතිරිකිරීමේ ගිණුමේ ගේෂය සහ පොලිය (ගිණුමට හිමි ගිණුම් සාරා-ය වාර්වාව) ඔහු/අය වෙත ලබාගත ආරක්ෂක කටරයක බහා ලබාදීම සහ එය ලබාගත් බව තහවුරු කරගැනීමට සුදුසු සුමවේදයක් ක්‍රියාත්මක කිරීම.

උ. ගිණුමේ නඩත්තු වියදුම් වශයෙන් වාර්ෂිකව ලැබෙන පොලියෙන් 0.25% ක මුදලක් ගිණුම වෙතින් වශය-කිහිපාව-සූචිත ප්‍රතිපාදන යැලැයිම.

උ. අවම වශයෙන් මාස 06 කට වරක් හෝ අතිවාර්ය ඉතිරිකිරීමේ ගිණුමේ ආදායම ගත්තයකර එය අදාළ සාමාජික ගිණුම් සඳහා බැරකිරීම.

උ. මෙම ගිණුමේ මුදල් ගේෂයන් හෝ පොලු ආදායම් ව්‍යවස්ථාවේ සඳහන් අනුමත අවශ්‍යකතාවයන්ට හැර වෙතන් කිහිපා ගිණුමක් වෙත මාරු නොකිරීම. (එස් : රෙපිමේන්තු රෙඛා ගිණුම/ව්‍යක්ති රෙඛා ගිණුම වෙත)

උ. ඉහත "එ" හි සඳහන් පරිදි ගිණුමේ නඩත්තු කටයුතු සඳහා උපයන ලද ආදායමෙන් 0.25% ක් යොදාගත හැකි අතර එවා ගිණුමට ආවේෂික වියදුම් සඳහා පමණක් විය යුතුය. මෙහිදී, රු. 5,000.00 (රුපියල් පත්‍රුන් පමණි) ක් ඉක්මවා මිලදී ගැනීම් සඳහා විනිවේදහාවය උපරිම වන අයුරින් නිවැරදි ප්‍රකාශනය ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීම. ගිණුමෙන් කිදුකළ හැකි වියදුම් සඳහා උදාහරණ පහත සඳහන් පරිදිවේ.

- (1) ගිණුමට අවශ්‍ය කාර්යාල උපකරණ හා මිලදීගැනීමට
- (2) ගිණුමේ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය දේපල මිලදීගැනීම
- (3) කාලීන අවශ්‍යතාවය මත නව තාක්ෂණ්‍යයට අනුව ගිණුමේ කටයුතු පවත්වාගෙන ගැම්ව (පරිගණකගත කිරීම් හා එකි නඩත්තු දේවා)

3. යුහුම් උපදෙස් පරිදි මෙහෙක් ව්‍යවස්ථාව අනුමත කරවාගෙන නොමැති රෙපිමේන්තු යොමුව "ආ" දරන ලිපියේ උපදෙස් ප්‍රකාරව ව්‍යවස්ථාව සකස්කර යුද්ධ හමුදා මුලය්වාතය වෙතින් අනුමතිය ලබාගැනුතු අතර යුහුම් වෙතින් දැනටමත් ව්‍යවස්ථාව අනුමත කරගැනීමට ක්‍රියාකාර ඇති රෙපිමේන්තු විසින් තවදුරටත් ඇතුළත් කළයුතු ඉහත සඳහන් මාර්ගෝපදේශයන් සංයෝධිත වශයෙන් අනුමත ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට පියවර ගතයුතුය. ඒ අනුව කියලුම රෙපිමේන්තු අතිවාර්ය ඉතිරිකිරීම්/ රෙපිමේන්තු යහායාධක ගිණුම් සඳහා ව්‍යවස්ථාව මෙම මිලයේ උපදෙස් ප්‍රකාරව පිළියෙළකර 2016.05.31 දිනට ප්‍රටම අනුමතිය සඳහා අයවශ්‍ය හා මුදල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය, යුහුම් වෙත ඉදිරිපත් කිරීමට ක්‍රියාකළ යුතුව්‍ය දක්වා අනුමත දේවා අනුමත දේවා දැනුවත් ලැබේ.


 කාර්යාලය මිශ්‍යක එච්.එච්. මේලේ රෙනරල්
 අධ්‍යක්ෂ ජේනරල් මුළු කුළුමනාකරණ